



**උචිරට සමාජයේ කෘෂිකර්මාන්ත තත්ත්වය පිළිබඳ අධ්‍යායනයක් (ජේන්
ඩේවිචේගේ “ඩේවිචු දුමු ලක්දිව” නම් ගුන්පය ඇසුරින්)**

ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යායනාංශය, මානව ගාස්තු හා සමාජීය විද්‍යා ජීවිත
රුහුණ විශ්වවිද්‍යාලය
කුපුන් සාර්ථක කොළඹකාර

kodikasun99@email.com

සාරසංස්කීපනය

1815 දක්වා ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවතුණු කන්ද උචිරට බ්‍රූතානායන්ට තත්ත්වීමත් සමග සමස්ත ශ්‍රී ලංකාවම බ්‍රූතානාය කිරීවය යටතේ පාලනය විය. එතැන් සිට 1948 දී බොම්බියන් තත්ත්වයේ නීදහස ලැබෙන තුරු දුරටත් දේශ ගවේෂකයන්ගේ හා ලේඛකයන්ගේ අවධානය වැඩි වන්නට විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් උචිරට සමාජ ආර්ථික හා දේශපාලන පසුබිම් කරගෙන ලියවුණු ගුන්ප හා වාර්තා උචිරට ඉතිහාසය ගොඩ නැගීමට ඉවහල්වන වැදගත් මූලාශ්‍යන් බවට පත්විය. ඒ අතර 1816 ශ්‍රී ලංකාවට පැමිණී ජේන් ඩේවිච් ලංකාව පිළිබඳව ඉදිරිපත් කරන ලද කෘෂින් අතිශයින්ම වැදගත් වේ. ඔහු විසින් 1821 දී රවතා කරන ලද An account of the Ceylon and of its inhabitants with travels in that Island නම් ගුන්පයෙන් කන්ද උචිරට රාජ්‍යය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන තොරතුරු ඉතා විශ්වාසනීය එතිහාසික මූලාශ්‍යයක් ලෙස හාටින කළ හැකිය. සර් රෝබට් බුවුන්ටරිග් ආණ්ඩුකාරවරයාගේ රාජකීය මෙවදාවරයා වූ ඔහු ගවේෂකයෙහි පර්යේෂකයකු ලෙස කන්ද උචිරට රාජ්‍ය පුරා ඇවිද ලබාගත් තොරතුරු වලින් උක්ත ගුන්පය ලියා ඇත. ඩේවිච් විසින් උචිරට ස්වදේශීකයන්ගේ කෘෂිකර්මාන්තය පිළිබඳ තම කෘෂියට අන්තර්ගත කර ඇති අතර ඒ ඔස්සේ කන්ද උචිරට රාජ්‍යයේ කෘෂි කර්මාන්තයට සම්බන්ධ තොරතුරු කවරේද යන්න පිළිබඳ සමකාලීන ලේඛකයන්ගේ වාර්තා ආශ්‍යයන් ද විමර්ශනයට ලක් කිරීම මෙම අධ්‍යායනයෙහි අරමුණයි. මෙහිදී උචිරට සමාජයේ තිබු පාරම්පරික යැපුම් කෘෂිකර්මාන්තය පිළිබඳ මූලිකව ම අධ්‍යායනයකළ හැකි විය. එසේම උචිරට කෘෂි කර්මාන්තයේ දී යොදාගත් හුගෝලීය පසුබිම්, වග කුම, වග රටාවන් හා ගොඩ උපකරණ ආදිය මෙහිදී අධ්‍යායනයට බුදුන් කරන ලදී. එසේම මේ පිළිබඳව අදහස් දක්වා වෙනත් විදේශීය ලේඛකයන්ගේ ගුන්පවල සඳහන්වන කරුණු පිළිබඳව අධ්‍යායනය කිරීමද සිදුකරන ලදී.

ප්‍රමුඛ පද: කෘෂිකර්මාන්තය, කන්ද උචිරට, විදේශීය ලේඛකයින්